

## 11. දිගාමඩුලු සංවර්ධනයෙහිලා සේනානායක සමූද්‍රයේ දායකත්වය.

ච්. එම්. ඒ. දනන්ත්න

### හැදින්වීම

එළිජිජාසික යුගයේ සිටම දිගාමඩුලු ප්‍රදේශය වාරි කරමාන්තය හා කාෂිජරමාන්තය වෙනුවෙන් ඉතා වැදගත් ගුම් කළාපයක් බවට පත්ව තිබේ ඇත. නිදහස් ලංකාවේ ගොඩනැගෙන ප්‍රථම බහුකාරය යෝජනා ක්‍රමය මෙම ප්‍රදේශය කේත්තියට ආරම්භ කිරීමට කරම් එය වැදගත් වේ ඇත. සේනානායක සමූද්‍රය කේත්තියට ඉදිවන ගල්මය බහුකාරය යෝජනා ක්‍රමය 1949 වර්ෂයේ අංක 51 දරන පනතින් එම වර්ෂයේ ම නොවැම්බර් 24වනදා සංස්ථාපිත ආයතනයක් බවට පත්කරන ලදී. මෙම මණ්ඩලය සඳහා 1950 මාර්තු 31දින ගැසට් නිවේදනයකින් බලපුද්ග වෙන්කරන ලද අතර උතුරින් ආද්ල්මයත්, දුකුණින් කේත්මාරිය කළපුවත්, බටහිරින් ගල්මය ජලාධාර ප්‍රදේශයත්, නැගෙනහිරින් මුහුදත් වශයෙන් වර්ග සැතපුම් 500ක පමණ වූ ගුම්යක් වෙන්කර ඇත. ඒ අනුව මෙම මණ්ඩලයේ මුලික අරමුණු ලෙස සඳහන් කර ඇත්තේ ජල ගැලීම් පාලනය කිරීම, ඉඩම් නොමැති වූවන්ට ඉඩම් ලබා දෙමින් කාෂිජකාරමික කටයුතු දියුණු කිරීම, නව කරමාන්ත ඇරඹීම, පටිවෙළාල ආරු යටතේ වගාකළ අක්කර 40 000ක කුණුරු ඉඩම්වලට ස්ථාවර ජල පහසුකම් ලබා දීම ආදියයි. මේ ඉහත සඳහන් අරමුණු සාක්ෂාත් විමත් සමග දිගාමඩුල්ලේ එසේ නැතහොත් අම්පාර දිස්ත්‍රික්කයේ ආර්ථික, කාෂිජකාරමික, සමාජය වශයෙන් නව ශිෂ්ටවාරයකට පදනම දැමු බව අධ්‍යයනය කිරීම මෙහි අරමුණු වේ.

### සේනානායක සමූද්‍රය හා වාරිමාරුග පද්ධතිය.

මෙතෙක් ශ්‍රී ලංකාවේ මිනිසා විසින් නිරමාණය කරන ලද විශාලතම ජලය ලෙසින් සේනානායක සමූද්‍රය සැලකේ. එසේම ලංකාවේ විශාලතම වාරිමාරුග පද්ධතිය ව්‍යුහයේ ද ගල්මය වාරි පද්ධතියයි. මෙරට පැරණි වාරි ක්‍රම අධ්‍යයනය කරන එවකට වාරිමාරුග අධ්‍යක්ෂ ජේ. එස්. කෙනත් මහතා තැනිතාවේ නොගැනුරු වැව් ඉදිකිරීම වෙනුවට ලංකාවේ ගුව් විෂමතාවයට අනුව කදුකරය මායිමේ ගැනුරු ජලය ඉදිකර වෙරළ දක්වා ජලය ගෙනයාමේ සංකල්පයක් හඳුන්වා දුන් අතර මෙම සංකල්පය ගැනුරු ජලය සංකල්පය ලෙසින් හැදින්වේ. ඒ අනුව ඒ සඳහා උවිතම ස්ථානයක් වශයෙන් ඉගිනියාගල 1935 වනවිටත් මහු විසින් හඳුනාගෙන තිබුණි. ගල්මය ගෘගාව මධ්‍යාලාසීම කදුකරයෙන් ආරම්භව සැතපුම් 65ක් ගෙවා නැගෙනහිර මුහුදට එක්වේ. මුහුදට පිවිසීමට සැතපුම් 28කට පෙර ඉගිනියාගලදී අඩ් 3600 දිග අඩ් 120ක් උව පස් බැමීමින් ගල්මය ගෘගාවේ ගෙන අවහිර කිරීමෙන් මෙම ජලය ඉදිකර ඇත. වර්ග සැතපුම් 384ක පමණ ජල පෝෂක ප්‍රදේශයකින් ද යුතුක්ත ය. ජලය අක්කර අඩ් 770 000ක ජල ධාරිතාවයකින් යුතුක්ත වන අතර ජලය වර්ග සැතපුම් 30ක් පමණ පුරාවට පැතිර පවතී. මෙම ජලය ඉදිකිරීම සිදු කරන ලද්දේ ඇමරිකාවේ සැන්පුරුන්සිස්කේහි සමාගමක් වන මොරිසන් සහ ක්නුචිසන් සමාගම ය. ගල්මය ජලය යටතේ ද්විතියික ජලය පද්ධතියක් ද ඉදිකර ඇත. ඒ යටතේ පල්ලේන්මය, එක්ගල්මය අම්බලන්මය, නවගිරියාව, නාමල්මය ආදි ජලය වේ. ජලය නිකුත් කිරීම සඳහා ප්‍රධාන ඇලමාරුග 2ක් පවතින අතර ප්‍රධාන වම් ඇල සැතපුම් 32ක් හා ප්‍රධාන දුකුණු ඇල සැතපුම් 22ක් ද වේ. ජලය යේ ජලයෙන් හිමිදුරාව වැව සහ අලිමුව වැව පෝෂණය වන අතර හිමිදුරාව වැව ජල ගැලීම් වළක්වා ගැනීම සඳහා ඉදිකරන ලදී. එසේම වම් ඇලේ ජලය නවගිරියාව ජලය හරහා මධ්‍යාලාසීම සිදුවේ.

## කාලීකරණත්තයේ සංවර්ධනය

සේනානායක සමූද්‍ර ප්‍රමුඛ ගල්ලීය සංවර්ධන ව්‍යාපාරය මගින් අපේක්ෂා කළ අරමුණුවලින් වඩාත් ප්‍රතිඵලදායක වූ කාර්යය වූයේ කැපිකරුමාන්තය නගා සිටුවීමය. ව්‍යාපාරය ආරම්භයට පෙර තත්ත්වය අධ්‍යයනය කරන විට අම්පාරත් මූලුදුබඩ ප්‍රදේශයටත් අතර පිහිටි “පටිපොල ආරු” ප්‍රදේශයේ පැරෙන්නන් ඇල මාර්ග හා අතු ගංගා හරස් කර අමුණු බැඳ වී ගොවිතැන් කළද වගා කිරීමට හැකිවී ඇත්තේ අක්කර 26 000ක් පමණි. එම ඉඩම් ද වගා කිරීමට හැකිවූයේ වර්ෂයේ එක් කාලයක පමණක් වන අතර මහ කන්නයේදී ගල්ලීය පිටාර ගැලීමත්, යල කන්නයේදී ජල හිගය නිසාත් පටිපොල ආරු යටතේ වී වගාව අපහසු වී ඇතේ. එම නිසා මහ කන්නයේදී ජලය බැසු තිය විගස එහි තෙතමනය යටතේ මැද කන්නයක් වගාකිරීම පමණක් එදා සිදුවී ඇතේ. පටිපොල ආරු ප්‍රදේශයේ අමුණු කිහිපයක් ඉදිකිරීම සඳහා ඉංග්‍රීසි පාලකයන් තැන්දැරුව ද එය සාර්ථක වී නැත. ගල්ලීය ව්‍යාපාරය ආරම්භ කර සහලින් ස්වයංපෝෂිත කරවීමේ අධිෂ්ථානයෙන් යුත්ත්ව ජලාශය ඉදිකර දළ වශයෙන් අක්කර 35 000ක් පමණ දෙකන්නය වගා කරන්නව හැකිවේ යැයි කෙනෙක් මහතා එදා අදහස් කළද ව්‍යාපාරයේ ඇස්කමීන්තු කටයුතු අවසන් වන විට ජලාශය යටතේ අක්කර 120 000 කටත් වඩා වැඩි බිම් ප්‍රමාණයක් යල මහ දෙකන්නයම වගාකිරීමට හැකිවීමෙන් එහි සාර්ථකතාවය ලොවම පෙනී යයි. වර්තමානය වන විට, වම් ඇල යටතේ අම්පාර අක්කර 40 590 වී වගාව සඳහා ද අක්කර 1392 උක් වගාව සඳහා ද, මධ්‍යකලුපුවේ අක්කර 22 652 වී වගාව සඳහා ද, දකුණු ඇල යටතේ අම්පාර අක්කර 27 744 වී සඳහාද අක්කර 930 උක් වගාව සඳහා ද, මධ්‍යකලුපුවේ අක්කර 28 520 වී සඳහා ද අක්කර 496 උක් වගාව සඳහා ද වශයෙන් වී වගාව හා උක් වගාව සඳහා ජලය සපයන දැවැන්තයකු බවට සේනානායක සමූද්‍ර පත්වී ඇතේ. අස්වැන්න පිළිබඳ අධ්‍යයනය කරන විට 2020 - 2021 වර්ෂවලදී මහ කන්නයේ මෙට්‍රික් ටොන් 365 123ක්ද, යල කන්නයේ මෙට්‍රික් ටොන් 290 263ක්ද ආදි වශයෙන් අස්වැන්නක් ලබා ගැනීමට හැකිවී ඇතේ. එසේම වර්තමානය වන විට අම්පාර දිස්ත්‍රික්කය මෙරට වී වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්කවලින් එකක් වන අතර එය ශ්‍රී ලංකාවේ සම්ස්ත වී නිශ්පාදනයෙන් 16%කට වඩා සැපයීමකි. දිස්ත්‍රික්කයේ සම්ස්ත ජනගහනයෙන් 45%ක් පමණ සංපුර්වම වී වගාව හා නිෂ්පාදනයට සම්බන්ධ වන අතර තවත් 35%ක් වකුව සම්බන්ධ වේ. ඒ අනුව මෙතරම් වී නිෂ්පාදනයේ පෙරලියක් සිදුකිරීමට මෙම ප්‍රදේශයේ ජනතාවට හැකිවී ඇත්තේ සේනානායක සමූද්‍ර තිසාවෙන් බව ප්‍රහැදිලි වේ.

ଜନପଦ ପିତ୍ତିକୃତିମ ହା କମାଚ କଂରଦନ୍ୟ

ගල්ඩිය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කිරීමට ප්‍රථම අම්පාර දිස්ත්‍රික්කයේ ජනාචාස ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යාපනය කරන විට ගල්ඩිය නිමිත භූමියේ ඉහළ මධ්‍යම කොටස දෙකෙහිම සිට ඇත්තේ 4000ක පමණ ජනගහනයක් පමණි. ඔවුන් පැරණි සිංහල වැදි පරම්පරාවලට ද අයත් විය. වෙරළබඩ එනම්, කළුමුණ, කාර්තිවි, තින්දුරු, අඩ්ච්චලුවේන, අක්කරපත්තුව, තිරුක්කෝවිල්, පොකුවිල්, සම්මන්තුරේ වැනි ප්‍රදේශවල 79000ක පමණ ජන සංඛ්‍යාවක් ජ්‍වත් වී ඇත. මේ ජනගහනයෙන් අර්ධයක් පමණ ජ්‍වත් වී ඇත්තේ වර්ග සැතපුම් 12කට නොවැඩි පවු බිම් තීරයකය. මෙහි බහුතරය දෙමල හා මූස්ලිම් ජනතාවය. සිංහල ජනතාව ජ්‍වත් වූයේ මූහුදුබේන් රට තුළට වන්නට වනාන්තරයේ ප්‍රංශී ගම්මානවල පවුල් හතරක් හෝ පහක් බැහින්ය. අහස් දියෙන් හෝ කොටන ලද හේතුකින් ජ්විතය පවත්වා ගෙන ගිය මෙම ජනතාව ආර්ථික සඛ්‍යතා පවත්වන ලද්දේ මූස්ලිම් වෙළඳුන් සමඟ හාණ්ඩ ප්‍රවාරු කරගැනීමෙනි. ගල්ඩිය සංවර්ධන ව්‍යාපාරය සමඟ ඇති කරන ලද ගොවී ජනපද අම්පාර දිස්ත්‍රික්කයේ සාමාජික වශයෙන් ඇතිකළ පෙරලිය අතිවිශාල ය. ඉහතින් දැක්වූ පරිදි මෙම

පෙදෙස් රේට පෙර ජනගුණය කළාප විය. සංවර්ධන ව්‍යාපාරය යටතේ 1959 වර්ෂය වන විට වම් ඉවුරේ ගොවී ජනපද 43ක් ඉදිකෙරිණි. ජනපද අංක 01 - 43 දක්වා අංකවලින් ඒවා නැඳින්වේ. එම ජනපදවලින් 27ක් වැවිගම පත්තුවෙත් ඉතිරි ජනපද 16 සම්මත්තුරේ හා පෙශේරිව් පත්තුව තුළත් පැතිරේ ඇත.

ජනපදිකයින් පදිංචි කිරීමේදී සේනානායක සමුද්‍යට යට්ටු ගම්මානවල ගම්වැසියන්ට ප්‍රමුඛස්ථානය දෙනු ලැබේය. විවිධ ප්‍රදේශවලින් ජනතාව ගෙන්වා පදිංචි කිරීමට ප්‍රථම ජලාගයට යට්ටු කොස්සපොල, කළගල්කුරිය, අන්නායිවත්ත, කෙහෙල්පොත, තඹදෙණිය, තිකවැරිය, පල්ලේලඟරාව, බුබල, සේරුවත්ත, බෝගහකිවුල ඇතුළු ගම්මාන රසක පවුල් 296ක් සඳහා වාවින්ත, පරාගහකැලේ 1 හා 2 ජනපදවල ගොඩ හා කුණුරු ඉඩම් අක්කර 7 බැංතින් ලබා දී පදිංචි කරවා ඇත. වැවිගම්පත්තුවේ පිහිට වූ ජනපද 27හි ඉඩම් කට්ටි 3670ක් තිබූ නමුත් පදිංචි කිරීමට ප්‍රදේශයෙන් සොයාගැනීමට හැකි වූයේ පවුල් 725ක් පමණි. අතිරික්ත ඉඩම් කට්ටි 2945ක් සඳහා බදුල්ල, කොළඹ, හලාවත, ගාල්ල, නම්බන්තොට, කුරුණෑගල, කළතර, කැල්ල, මහනුවර, මාතර, නුවරඑළිය, ප්‍රත්තලම, රත්නපුර යන දිස්ත්‍රික්කවලින් හා යාපනයෙන් තෝරාගත් ගොවී පවුල් 2945ක් කැඳවා පදිංචි කරවා ඇත.

**“Thus, 34 villages have been established with the completion of the 1954-55 programme of settlement. These 34 villages comprise in all 4780 families consisting of 33 000 persons” (Development board 1956, p 11)**

මෙලෙසින් විවිධ ප්‍රදේශවලින් ජනතාව ගෙන්වා පදිංචි කළ නිසාවෙන් සංස්කෘතික විවිධත්වයක් ඇති වූ බව කිව යුතුය. වර්තමානය වන විට එසේ පදිංචි කළා වූ ජනසංඛ්‍යාව වර්ධනය වී ඇති ආකාරය ජන සංඛ්‍යා ලේඛන අධ්‍යයනයේ දී පැහැදිලි වේ. 649 402ක ජනගහණයක් අම්පාර දිස්ත්‍රික්කය තුළ ජ්‍යෙන් වන්නේ එදා ඇතිකළා වූ සාමාජිය ප්‍රත්තේවනය නිසා යැයි කිව හැක.

### නාගරීකරණය ඇතිවේම

අම්පාර නගරය සේම අනිකුත් කුඩා නගර අද පවතින දියුණුවට පත්වීමට ප්‍රධානතම සාධකය වූයේ සේනානායක සමුද්‍යයයි. අම්පාර නගරය අතිතයේ පැල්පත් පමණක් තිබූ නොදියුණු කළාපයක් විය. අම්පාර නගරය ගල්මය සංවර්ධන මණ්ඩලයේ කේන්ද්‍රස්ථානය ලෙසින් සංවර්ධනය වී ඇත. නගරය සැලසුම් කරන ලද්දේ සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන සැලසුම් ගිල්පියා වූ වෙකෝස්ලෝවේකියානු ජාතික රෝස්බාවුස්කි නම් ගිල්පියා ය. 1952 වර්ෂයේ මෙහි මූලික වැඩකටයුතු නිමකළ අතර තුමානුකුල ලෙස නගරය සංවර්ධනය වී ඇත. නගරයේ එක් කොටසකට වන්නට නිල නිවාස, පාසල්, කාර්යාල ගොඩනැගිලි ඉදිවූ අතර ආගමික සහනයිලිත්වයට මුල්තිනෑ දෙමින් ආගම් හතරටම අයන් ආගමික මධ්‍යස්ථාන ඉදිකර ඇත. සැලසුම් සහගත ලෙස නගරයේ මාරුග, මාවත් සංවර්ධනය ද ඒ යටතේ සිදුවූ අනිකුත් කාර්යයන් ය. මහා මාරුගයට ආසන්න වාණිජ බිම කට්ටි වෙන්දේසියකින් බෙදා දී නගරයේ ආර්ථික කටයුතුවලට ගක්තිය ලබා දී ඇත.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මෙන් සැලසුම් සහගත නාගරික හෝ ග්‍රාමීය මධ්‍යස්ථාන බිජි නොවීම මෙම ව්‍යාපාරයේ අඩුවක් ලෙස පෙනුනුද කුඩා පෙනෙන සංවර්ධනයන් ඒ හා සමගම වැඩි වූ වී නිශ්චයනයන් ඔස්සේ ජනතාවගේ ජනභාවිතය උසස් වන විට හිගුරාණ, උහන, මධ්‍යම කදුවර වැනි වෙළඳ මධ්‍යස්ථාන බිජිවිය. නිමිනය තුළ ගල්මය ව්‍යාපාරය

ආරම්භ වීමට ප්‍රථම ප්‍රදේශයේ මහාමාරග නොවූ අතර ව්‍යාපාරයේ වැඩකටුනු අවසන් වන විට A, B, C හා D කාණ්ඩයේ මාරග විශාල ප්‍රමාණයකින් ඉදිවී තිබේ.

ඉගිනියාගල විදුලි බලාගාරය හේතුවෙන් එකල බොහෝ දුර්ලභ දෙයක් බවට පත්ව තිබූ විදුලි බලය ද ප්‍රදේශයට ලැබේ. ගල්මය සංවර්ධන ව්‍යාපාරය ඇරඹීමේ මූලික අරමුණක් වූයේ ජලායය මගින් බලප්‍රදේශයට ජල විදුලිබලය ලබා දීමය. ඒ අනුව සේනානායක සමුද්‍රයේ ජලය හාවිතා කර මුලදී කිලෝවාට 500ක් ජනක යන්ත්‍රයක් මගින් විදුලිය සපයන ලද්දේ ප්‍රධාන පරිපාලන නගරයේ වූ කාර්යාල හා කර්මාන්ත සඳහාත්, නගරවාසීන්ගේ ප්‍රයෝගනය සඳහාත් ය. අනතුරුව 1954දී විදුලි බලාගාරයේ විදුලිය අම්පාරට ලබා ගැනීමට නිමිනයේ පළමු අධිබල සම්ප්‍රේෂණ මාර්ගය ඉගිනියාගල සිට අම්පාර දක්වා ඉදිකෙරිණ. එතැන් සිට විදුලි බලය මූලිකවම අවශ්‍යව පැවැති සේවාවලට සම්ප්‍රේෂණ මාර්ග ඉදි වූ අතර මුල් වර්ෂ කිහිපයේදී උහන, හිගුරාණ, පාදාගොඩ, පොල්වග ජනපදය, හාඩ් විද්‍යාලය, වවලකේ යන ප්‍රදේශවලට විදුලිය සැපයින. 1957 වන විට මධිකලපුව දක්වා එය ව්‍යාප්ත වූ අතර මේ භරහා විරාගොඩ, ද්‍රව්‍යම්තිලාව යන ප්‍රදේශවලටද අක්කරපත්ත්ව, කල්මුණේ, මල්වත්ත, එක්ගල්මය, සම්මත්තුරේ හා ජනපද කිහිපයකටද විදුලිය සැපයීමට ඉඩ ලැබේ. 1960දී කැන්චියානු ආධාර මත ගල්මය විදුලිබල පද්ධතිය ඉගිනියාගල සිට බුදුල්ල දක්වා දිවෙන 66000kw අධිබල සම්ප්‍රේෂණ මාර්ගයකින් ජාතික විදුලිබල පද්ධතියට එකතු වූ අතර මේ නිසා වග කටයුතු සඳහා නිකුත් කළ ජලයෙන් නිපද වූ අස්ථාවර විදුලි තත්ත්වය මගැරී වසර පුරා නිමිනයට විදුලිය සැපයීමට හැකියාව ලැබේ. අද වනවිට බලාගාරය විදුලි ජනක යන්ත්‍ර 4කින් යුත්ත අතර මෙගා වොට් 11.25ක පමණ විදුලියක් නිපදවනු ලබයි. එසේම පානීය ජලය ප්‍රදේශයට විශාල අඩුවක් ලෙස පැවැති අතර සේනානායක සමුද්‍රය හේතුකොටගෙන වර්තමානය වන විට සියලුම ප්‍රදේශවලට පාහේ පානීය ජලය සැපයීමට හැකියාව ලැබීම සුවිශාල ජයග්‍රහණයකි.

### කර්මාන්ත ඇතිවීම හා සංවර්ධනය

ගල්මය සංවර්ධන ව්‍යාපාරයන් සමග ම ඇතිවන සුවිශාල කර්මාන්ත හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික දියුණුවත් නාගරික සංවර්ධනයන් ඇතිවිය. එමෙස ආරම්භ කළ සුවිශාල කර්මාන්තයන් වශයෙන් හිගුරාණ සීනි කමිහල, එරගම උෂ් කමිහල, අම්පාරේ දැව ඉරුමිහල, සහල් සැකසුම් මධ්‍යස්ථාන දැක්විය සෘජු හා වතු රැකියා ලබා දෙන දැවැන්ත ආයතනයන් ලෙසින් ප්‍රදේශයේ ජනතාවගේ ජ්‍වන තත්ත්වය උසස් කරලිමට මෙමගින් හැකියාව ලැබේ ඇත. මෙම ආයතනයන් නිසාවෙන් ජනතාව අතර මුදල් සංසරණය වැඩිවීම, රැකියා උත්පාදනය, ප්‍රාදේශීය සංවර්ධනයන් ඇතිවීම සිදුවෙමින් පවතී. අනිකත් කර්මාන්ත වශයෙන් මිරිදි මත්ස්‍ය වගාවන් ඇති කර ඇති අතර නැගෙනහිර පළාත මිරිදිය මත්ස්‍ය අස්වැන්න සඳහා වැඩි දායකත්වයක් සේනානායක සමුද්‍රය සපයනු ලැබේ. ගල්මය සංවර්ධන මණ්ඩලය මගින් ගල්මය ජාතික වනෝද්‍යානය, සේනානායක සමුද්‍ර අභය භුමිය, ගල්මය නිමින නිරිතදිග අභය භුමිය සේවාපිත කරවන ලදී. එමගින් ජලායය අවට ජ්‍වන් වන සතුන් වෙත වාසස්ථාන ඇති වූවා සේම දේශීය හා විදේශීය සංවර්කයන් ආකර්ෂණය කරවන සංවාරක මධ්‍යස්ථානයක් බවට පත් වී ඇත. වනාන්තරය තුළ සංවාරය කිරීම, කැඳවුරු ඉදිකිරීම, සංවාරක නිකෙක්තන ඉදිවීම සමග ප්‍රදේශයේ ජනතාව වෙත මුදල් ගලා ඒම ආර්ථික වශයෙන් වැදගත් වේ.

## නිගමනය

මේ දැනක අවකට පමණ ඉහත දී දිගාමඩුල්ල පුදේශය පැවැතියේ කෙසේද යන්න පිළිබඳ අධ්‍යාපනය කරන විට අවම පහසුකම් හෝ නොමැති ජන ගුනා කළාපයක් බවට පත්ව තිබූ බව පෙනේ. එසේම පුදේශයේ ජනයා දුෂ්කර තත්ත්වයන් යටතේ තම ජ්වන කටයුතු මෙන්ම වගා කටයුතු ද සිදුකර ඇත. එනමුත් ශ්‍රී ලංකාව නිධහස් රාජ්‍යයක් ලෙසින් ක්‍රියාත්මක කළ පුරුම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන ගල්මය සංවර්ධන ව්‍යාපෘතිය කෙතරම් ආර්ථික හා සමාජය වශයෙන් බලපෑමක් දිගාමඩුල්ලට එල්ල කමේ ද යන්න ඉහත කරුණු සාක්ෂා දරයි. එසේ ඇතිව පෙරලිය අම්පාර නව දිස්ත්‍රික්කයක් වශයෙන් නම් කිරීමට හේතු වූ අතර 1961 වර්ෂයේ අප්‍රේල් 19 දින වෙනම දිස්ත්‍රික්කයක් වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබේය. එතෙක් මධ්‍ය කළපුවට අයත්ව තිබූ කරවාකු පත්තුව, නින්ද්දුර පත්තුව, අක්කරපත්තුව, පානම් පත්තුව, නාඩුකාඩු පත්තුව, වැවිගම් පත්තුව එක් කර අම්පාර දිස්ත්‍රික්කය තිරමාණය කර ඇත. ගල්මය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ලබන ලද අත්දැකීම් පසු කිලෙක ක්‍රියාත්මක කළ ගොවී ජනපද ව්‍යාපාර හා බහුකාර්ය යෝජනා ක්‍රමවල දී බෙහෙවින් ඉවහල් විය. ඒ අනුව සේනානායක සමුද්‍රය මූලික කර ගත් ගල්මය සංවර්ධන යෝජනා ක්‍රමය දිගාමඩුල්ලේ සංවර්ධනය උදෙසා විශාල දායකත්වයක් සැපයු බව, නව ජීවයක් සැපයු බව නිගමනය කළ හැකිය.

## පරිකිලන.

කහදගමගේ. පි(2007), දිගාමඩුල්ල දන්වීව, ඇම්.චී. ගුණසේන සහ සමාගම, කොළඹ.

ගල්මය සංවර්ධන ව්‍යාපාරය ස්වර්ණ ජයන්තිය සමරු කළාපය (2005), ගල්මය ස්වර්ණ ජයන්ති කමිටුව.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (2012), ජන හා තිවාස සංගණනය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල.

Galoya Development Board(1956), Annual Report 1954-55, Ministry of Lands and Lands Development" Colombo.

අවිනි දිසානායක(2018), ගල්මය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ ස්ථාපිත කරන ලද සේනානායක සමුද්‍රය, roarmedia(Online),

<https://roar.media/sinhala/main/features/senanayake-samudraya-development/amp>  
(21.12.2021)

කේ. පත්මනාදන්(2021), පැරකුම් යුගයකට පාර කැපු ගල්මය ව්‍යාපාරය(Online), dinamina.lk, පෙබරවාරි, <https://www.dinamina.lk> (22.12.2021)


ලංකාදීප(2021), ගල්මය ගොවී ජනපදය ගැන පැයන්නන් කියන කතා, ලංකාදීප (Online)"  
<https://www.lankadeepa.lk> (22.12.2021)

සුනිල් කන්නන්ගර(2017), ගල්මය වරැණී-නවැලිමක කතන්දරේ (Online)  
<https://www.google.com/amp/s/sunilkannangara.wordpress.com> (25.12.2021)

**ඡායාරූප**




(ඡායාරූප 01) ගල්මය ව්‍යාපාරය යටතේ  
 ඉදිකරන ලද විදුලි සම්පූර්ණ මාර්ග  
 (Annual Report 1956, p 21)



(ඡායාරූප 02) ගල්මය ව්‍යාපාරය යටතේ  
 ඉදිකරන ලද ජනපද (කහඳුගමගේ 2007, පි 74-

75)



(ඡායාරූප 03) ගල්මය ගංගා දේශීකිය - [sementicscholar.com](http://sementicscholar.com)